



අසිරිමත් දරුවෙකු සඳහා දෙමාපිය භූමිකාව

වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන



මිනිස්බල හා රැකිරිමට දෙපාර්තමේන්තුව

9 වන මහල, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල

“අපිට ඇති වටිනාම සම්පත වනුයේ මානව සම්පතයි. එම මානව සම්පත සංවර්ධනය කළ හැක්කේ නිරෝගී සහ ඵලදායී පුද්ගලයෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් යන සංකල්පය මත පදනම් වූ දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැඟීමෙන් බව අපේ පිළිගැනීමයි. සමෘද්ධිමත් දේශයක් ගොඩ නැඟීමේ මූලික අඩිතාලම වන්නේ ද එයයි. එම නිසා මානව සම්පත සංවර්ධනය කිරීම අපගේ රජයේ මූලික වගකීමයි”

රට හඳුනා සෞභාග්‍යයේ දැක්ම - සිව් වන කොටස (18 පිටුව)

දරුවාගේ සිහිනය

ඔබගේ සිහිනය කොට

දරුවාට දිරියෙන්

ජය ගන්න

ඉඩ දෙන්න....

අසිරිමත් දරුවකු සඳහා දෙමාපිය භූමිකාව....

දෙමාපියන් හට තමා සතුව ඇති වටිනාම වස්තුව වන්නේ තම දරුවන් ය. දරු-දෙමාපිය බැඳීම ලොව ඇති සියළු බැඳීම් වලට නොදෙවෙනි වූ සුවිශේෂී බැඳීමකි. දරුවාගේ ජීවිත සංවර්ධනය සඳහා ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරන දෙමාපියන් තම දරුවාගේ කායික, මානසික සහ සාමාජීය යහ පැවැත්ම ඇති කිරීම උදෙසා තම වගකීම් ඉටු කිරීමට ලාභ අපේක්ෂාවෙන් තොරව කටයුතු කරනු ලබයි.

ඔබේ දරුවා ළමා කාලය පසු කරමින් ඔවුන්ගේ ජීවිතයේ “නව යොවුන් වියට” පිවිස සිටී. මෙම කාල සීමාවේ දී ඔබේ දරුවා විවිධ කායික හා මානසික වෙනස්වීම් වලට පත්වන හෙයින් ඒ පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරමින් යහපත් පුරවැසියකු ලෙස සමාජ ගතවීමට ඔවුන්ට අවශ්‍ය පරිසරය සකසා දීම ඔබගේ යුතුකමකි.


❖ කායික වශයෙන් සිදුවන වෙනස්කම්....

- තම බාහිර ස්වරූපය පිළිබඳ සැලකිලිමත් වීම
- ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීම
- විරුද්ධ ලිංගික ආකර්ෂණය



❖ ප්‍රජානන වෙනස්කම්....

- විශ්ලේෂණාත්මක, තර්කානුකූල චින්තන හැකියාව වර්ධනය වේ.
- ගවේෂණාත්මකයි




❖ සමාජ චිත්තවේග වෙනස්කම්

- ස්වාධීනත්වය
- තම අන්‍යන්‍යතාවය ගොඩ නැගීම
- මිතුරු කණ්ඩායම් ඇසුර
- වගකීම් දැරීමට ඇති කැමැත්ත
- ආවේගශීලී බව



ඔබගේ දරුවා තුළ මෙම කාලසීමාවේ දී සිදුවන මෙවන් ආකාරයේ වෙනස්කම් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම තුළ සාර්ථක දරුවකු සමාජයට දායාද කළ හැක.

නව යොවුන් වියේ පසුවන ඔබගේ දරුවා වෙනුවෙන් දෙමාපිය ඔබගේ කාර්යභාරය....



❖ දරුවාට ආදර්ශමත් චරිතයක් වන්න....

දරුවා සෑම විටකම දෙමාපියන් අනුකරණය කරයි. තම පළමු ගුරුවරුන් වන දෙමාපියන්ගේ හැසිරීම් රටාව බොහෝවිට දරුවන් අනුගමනය කරයි.

- දෙමාපියන් දුසිරිතෙන් තොර වීම (මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර)
- දරුවන් ඉදිරියේ දෙමාපිය දෙදෙනා අතර අඩ දබර, ගැටුම් ඇතිකර නොගැනීම
- ඉවසීම
- යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම



❖ දරුවාට දැනෙන සේ ආදරය කරන්න....

දරුවාට දැනෙන ලෙස ආදරය කළ යුතුය. ඉහළ ආත්මාභිමානයකින් යුතු දරුවකු සඳහා දෙමාපිය ආදරය අත්‍යාවශ්‍ය වේ.

- දරුවාගේ කායික සහ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා උපරිම සහයෝගය ලබා දීම. ඒ සඳහා පෝෂ්‍යදායී ආහාර මෙන්ම ප්‍රමාණවත් නින්ද, ව්‍යායාම, ක්‍රීඩා කටයුතු ආදිය සඳහා යොමු කරවීම
- ආත්ම අභිමානය වර්ධනය කිරීම
- දරුවාගේ හොඳම ආරක්‍ෂකයා බව හඟවන්න
- විශේෂයෙන් දියණියක් නම් මවගේ ඉතා සමීප ආදර ය අත්‍යාවශ්‍ය වේ.



❖ නිතරම ඔබේ දරුවා විශ්වාස කරන්න....

තම දෙමාපියන් තමා විශ්වාස කරන බව දරුවා දැන ගැනීම ඔහු තුළ ආත්මාභිමානය වර්ධනය වීමට හේතු වේ.

- අනවශ්‍ය ලෙස පාලනය නොකිරීම
- යහපත් යහළු යෙහෙළියන් ඇසුරට මඟ හසර සලසා දෙන්න
- දරුවන් ඉදිරියේ ඔවුන් අතර සැසඳීම් නොකරන්න

❖ ඔහුට ඔහු වන්න ඉඩ දෙන්න....

දරුවා තුළින් තම අපේක්ෂාවන් නොව දරුවාගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා ඉඩ ලබා දිය යුතුය.

- ආත්ම විශ්වාසය ගොඩ නගන්න
- හැකි සෑම විටක දීම තීරණ ගැනීමට ඉඩ හරින්න, අධීක්ෂණය කරන්න
- නායකත්ව ගුණාංග වැඩිදියුණු වන ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා ඉඩ දෙන්න
- අනවශ්‍ය බලපෑම් නොකරන්න (දෙමාපිය අරමුණු කරා ළමුන් මෙහෙයවීම නොකළ යුතුය)
- අධ්‍යාපනයේ දී ඔබගේ කැමැත්තට වඩා ඔවුන්ගේ හැකියාවට, දක්ෂතාවයන්ට අනුව ඉදිරි කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්න.

❖ දරුවා ඇගයීමට පුරුදු වන්න....

ඇගයිය යුතු සෑම තැනකදී ම දරුවා අගය කිරීම තුළින් ඔහුගේ ආත්ම විශ්වාසය වර්ධනය වේ.

- හැකි සෑම විටම ඇගයීමට පුරුදු වන්න
- දුක, කලකිරීම වැනි විත්තවේග වල අසමබර තා වැඩි වශයෙන් මේ වයසේ දී දරුවන් තුළ ඇතිවේ. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න
- අනෙක් අයගේ නොව දරුවාගේ ප්‍රතිඵල/දක්ෂතා අගයන්න.



❖ සමාජයෙන් තුළින් යහපත් දේ හඳුනා ගැනීමට උපකාරී වන්න....

සමාජයේ කටයුතු කිරීමේ දී යහපත් දේ උකහා ගැනීමටත් නොවැදගත් සහ අයහපත් දෑ හඳුනා ගෙන ප්‍රතික්ෂේප කිරීමටත් දරුවාට හැකි වන සේ ඵලදායී සන්නිවේදනයේ යෙදෙන්න.

- මෙම කාලය තුළදී නිරායාසයෙන්ම විරුද්ධ ලිංගික ආර්ෂණය ඇති වේ. එහි ප්‍රතිඵලයක් ලෙස පෙම් සබඳතා ඇතිකර ගැනීම සාමාන්‍ය තත්වයකි. ඒවා

දැඩි ලෙස පාලනය කිරීමට යාමෙන් අනවශ්‍ය ගැටලු ඇතිවේ. එනිසා අධ්‍යාපනය පිළිබඳ ඉලක්කයක් දරුවා තුළ ඇති කරන්න. ඒ මත ගමන් කිරීමට සහාය වන්න.

- ඇසුරු කරන යහළුවන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න
- මතට ඇබ්බැහි වීම, අනාරක්ෂිත ලිංගික සබඳතා සඳහා යොමු වීම වැලැක්වීම
- අන්තර්ජාල භාවිතය ආදිය පිළිබඳ හොඳින් නිරීක්ෂණය කරන්න
- විවිධ ඇබ්බැහිවීම් (Addictions) පිළිබඳ අවබෝධය

❖ දරුවාට අපේකම හුරු කරමු

වත්මන් දරු පරපුර තුළ “අපේකම” පිළිබඳ සිතන අවස්ථා ක්‍රමයෙන් අවම වී ඇත. අධ්‍යාපන ක්‍රමවේද, සමාජ මාධ්‍ය හා ජන මාධ්‍ය ආදිය තුළින් ද මෙම සංකල්පය පිළිබඳ සාකච්ඡා වනුයේ අල්ප වශයෙනි. මෙය රටක අනාගතය සඳහා සෘජුවම බලපාන කරුණක් වන හෙයින් ඔවුන්ට “අපේකම” පිළිබඳ හැඟීම් වර්ධනය කළ යුතුය.

- දේශීය දෑ ඇගයීමට හුරු කරන්න.
- ඉතිහාසය පිළිබඳ දරුවන්ට උගන්වන්න.
- දේශීය ආහාර රටාව පිළිබඳ අවබෝධයක් ලබා දී, ඒවාට හුරු කරන්න.
- හෙළ වාරිත්‍ර වාරිත්‍ර ඇගයීමට හා පවුලේ සාමාජිකයින් අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගෙන යන ආකාරයට කටයුතු කරන්න.

❖ ඔබ දරුවාගේ හොඳම මිතුරා වන්න....

දරුවා සමඟ වැඩි කාලයක් ගත කරමින් ඔහුගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගන්න. ඔහුගේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කර ගැනීමට සහාය වන්න.

- දරුවා සමඟ විවෘතව කටයුතු කරන බව අඟවන්න
- දරුවාට හොඳින් ඇහුම්කන් දෙන්න
- දරුවා හුදෙකලා නොකරන්න





❖ දක්ෂතා හඳුනා ගෙන නිවැරදිව නැඟී සිටීමට සහාය වන්න....

සහජ දක්ෂතා දියුණු කර ගැනීම තුළින් දරුවාට යහපත් පුරවැසියකු වීමට අවශ්‍ය ඉඩ හසර සලසා දීම දෙමාපිය යුතුකමක් මෙන්ම වගකීමක් බව සිතන්න. මේ කාලයේ දරුවා කුතුහලයෙන් යුතුව ගවේශණයට රුචිකත්වයක් දක්වයි. එනිසා,

- දරුවාගේ බහුවිධ දක්ෂතා හඳුනා ගැනීම සහ ඒවා වර්ධනයට අවශ්‍ය මං සැකසීම
- නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට අවකාශය සලසා දීම
- පිරිසිදු කම, පිළිවෙල, වෙලාවට වැඩ කිරීම වැනි යහ පුරුදු වර්ධනය කරන්න
- නිවස තුළ අධ්‍යාපනයට සරිලන පරිසරයක් නිර්මාණය කරන්න
- සුදුසු සහ ගැලපෙන වෘත්තීය අරමුණක් ඇති කරවන්න (විවිධ වෘත්තීය පුහුණු අවස්ථා, නව රැකියා සහ වැඩ ලෝකය පිළිබඳ අවබෝධය)

පාසැලින් වැඩ ලොවට පිවිසෙන ඔබේ දරුවාගේ හෙට දවස....

අ.පො.ස.(උ.පෙ) පසු හෝ අ.පො.ස.(සා.පෙ) පසු හෝ අ.පො.ස.(සා.පෙ) පෙර හෝ පාසැල් අධ්‍යාපනය ලබන දරුවා තෘතීයික අධ්‍යාපනය ලැබීම සඳහා යොමු කළ යුතුය. මෙහිදී තෘතීයික අධ්‍යාපනය සඳහා යොමු කිරීමේ දී,



Z -score අගය මත උසස් අධ්‍යාපනය....

- රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ලබාදෙන විදේශ විශ්ව විද්‍යාල සඳහා වූ ශීෂ්‍යත්ව
- උසස් අධ්‍යාපනය සඳහා වූ පොළී රහිත ණය යොජනා ක්‍රමය
- Z -score අගය පදනම් කරගත් රැකියාහිමුඛ පාඨමාලා උදා.... විද්‍යාපීඨ

උසස් අධ්‍යාපනය සඳහා වන පොළීරහිත ණය යෝජනා ක්‍රමය

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී ඇති මෙම වැඩසටහන සඳහා රු.ලක්ෂ 08 දක්වා මුදලක් සහ අමතර වියදම් සඳහා රු. ලක්ෂ 03 ක මුදලක් ණය මුදලක් ලෙස ලබා දේ. මෙය වසර 04 කාලයකින් පසු අවශ්‍යනම් තවත් වසරක සහන කාලයකින් පසු වසර 06 කින් හෝ 07 කින් ගෙවා නිම කළ යුතුය. (අදාල විස්තර අමුණා ඇත)

උසස් අධ්‍යාපනය අවස්ථා

- රජයේ උසස් අධ්‍යාපන ආයතන හා රජය අනුග්‍රහය ලබා ඇති ආයතන
- පෞද්ගලික අංශයේ අසස් අධ්‍යාපන ආයතන
- රජය යටතේ ඇති වෘත්තීය පුහුණු ආයතන
- තෘතීයික හා වෘත්තීය කොමිෂන් සභාව (TVCE) ලියා පදිංචි පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන

වෘත්තීය පාඨමාලා ක්ෂේත්‍ර

- | | |
|---|--|
| 01. Agriculture and Livestock | - කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රය |
| 02. Art and Media | - කලා හා ජනමාධ්‍ය ක්ෂේත්‍රය |
| 03. Automobile Repair and Maintenance | -වාහන අලුත් වැඩියා හා නඩත්තු කිරීම් අංශය |
| 04. Aviation, Aeronautics and Navigation | - ගුවන් යානා පැදවීම, ගඟන යාත්‍රා විද්‍යාව හා නාවික ක්ෂේත්‍රය |
| 05. Building and Construction | - ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රය |
| 06. Computer and Information Technology | - පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය |
| 07. Electrical, Electronics and Telecommunication | -විද්‍යුත් විදුලි හා විදුලි සංදේශන ක්ෂේත්‍රය |
| 08. Finance and Management | - මුදල් හා කළමනාකරණ ක්ෂේත්‍රය |
| 09. Gem and Jewellery | - මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය |
| 10. Hotel and Tourism | - හොටෙල් හා සංචාරක ක්ෂේත්‍රය |
| 11. Leather and Footwear | - සම් හා සම් භාණ්ඩ ක්ෂේත්‍රය |
| 12. Medical and Health Science | - වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය |
| 13. Metal and Light Engineering | - තාප හා ලුහු ඉංජිනේරු ක්ෂේත්‍රය |
| 14. Office Management | - කාර්යාල කළමනාකරණ ක්ෂේත්‍රය |
| 15. Personal and Community Development | - පුද්ගල හා පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රය |
| 16. Printing and Packaging | -මුද්‍රණ හා ඇසුරුම් ක්ෂේත්‍රය |
| 17. Rubber and Plastics | - රබර් හා ප්ලාස්ටික් ක්ෂේත්‍රය |
| 18. Textile and Garments | - ඇඟලුම් හා රෙදිපිළි ක්ෂේත්‍රය |
| 19. Wood Related | -දැව හා දැව ආශ්‍රිත ක්ෂේත්‍රය |
| 20. Language and Teacher Training | - භාෂා හා ගුරු පුහුණු ක්ෂේත්‍රය |
| 21. Other | - වෙනත් ක්ෂේත්‍ර |

පොලී රහිත ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි ලබා දෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ආයතන

උපාධි ලබා දීම සහ උසස් අධ්‍යාපනය සඳහා වූ පොලී රහිත ණය යෝජනා ක්‍රමය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කොට ඇති ආයතන.

No	Institute		Contact No
01	SLIIT	Sri Lanka Institute Of Information Technology Colombo	0117544801
02	NSBM	National School of Business Management	0117 321000
03	CINEC	CINEC Campus Sri Lanka - Malambe	011 7544801
04	ICASL	Institute Of Chartered Accountant of Sri Lanka	
05	SANASA	Sanasa Campus Private University -Hettimulla , Kegalle	035 4927768
06	HORIZN	Horizon University - Malambe	011 4365555
07	KIU	Kaatsu International University	011 2741878
08	SLTC	Sri Lanka Technological Campus - Padukka	011 2100500
09	SAEGIS	SAEGIS Campus - Nugegoda	011 7430000
10	AQUINAS	AQUINAS Collage of Higher Studies	011 7389115
11	SIBA	Sri Lanka International Buddhist Academy	081 2421693
12	ICHEM	Intitule of Chemistry Ceylon - Rajagiriya	011 2861231
13	ICBT	ICBT Campus	077 7314850
14	BCI	BCI campus - Negombo	031 2224422
15	ESQFT	ESQFT Metro Campus - Colombo	011 7572572


පාසල් අධ්‍යාපනය අවසන් කළ ඔබේ දරුවාට වෘත්තීය පුහුණුව හැදෑරිය හැකි රජයේ සම්බන්ධ වෙනත් පුහුණු ආයතන

අනු අංකය	කෙටි යෙදුම	ආයතනය	දු.අංකය
01	SLIATE (HNDA)	Sri Lanka Institute of Advanced Technological Education	
02	OUSL	The Open University of Sri Lanka	011 2881000
03		Ocean University of Sri Lanka	011 4346979
04		University of Vocational Technology තාක්ෂණ විශ්ව විද්‍යාලය	011 2630706
05		University Collages විශ්ව විද්‍යාල විද්‍යායතන මෙය දිස්ත්‍රික් මට්ටමින් පිහිටා ඇත	
06	DTET	Department of Technical Education and Trainings කාර්මික විද්‍යාල දිවයින පුරා පිහිටා ඇත	
07	CGTTI	Ceylon Germen Technical Training Institute	011 2605625
08	AETI	Automobile Engineering Training Institute	011 2572977
09	IAESL	Institute of Automotive Engineers Sri Lanka	
10	IESL	Institute Of Engineers Sri Lanka	011 2687047
11	SLT	SLT Mobitel පුහුණු ආයතනය (වැලිසර මොරටුව, පේරාදෙණිය)	011 2956721
12	NAITA	ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය	
13	VTA	ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය	
14	SLITHM	Sri Lanka Institute of Tourism & Hotel Management (ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකාරිත්ව ආයතනය)	011 2382213
15	GJRTI	මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය	011 2579182
16		ප්‍රාදේශීය වශයෙන් පවතින වෙනත් පුහුණු ආයතන	
17	SLITA	Sri Lanka Institute of Textile and apparel	011 2632406
18	SLTTI	Sri Lanka Media Training Institute	011 2674925
19	SLIA	Sri Lanka Institute of Architects	011 2689888
20	SLCJ	Collage of Journalism	011 5353635
21	SLIM	Sri lanka Institute of Markerting	011 2675000
22	CIM	Chartered Institute Of Marketing	
23	CIMA	Chartered Institute Of Management Accounting	
24	AAT	Association of Account Technician of Sri Lanka	011 2559669

NVQ යනු කුමක්ද?

මෙය වැඩ කිරීමේ හැකියාව මත පිරිනමන සහතිකයකි. ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (National Vocational Qualification) ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක් වන අතර වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් මෙය පිරිනමයි.

National Vocational Qualification Levels



ව්‍යවසායකත්වය සඳහා යොමු වීම....

පාසැල් අධ්‍යාපනය අවසන් කල ඔබේ දරුවාට ව්‍යවසායකත්වය සඳහා යොමුවිය හැකිය. ඒ සඳහා පහත සඳහන් ආයතනවල සහාය ලබා ගත හැක.

අනු අංකය	ආයතනය	දු. අංකය	ලබා දෙන සේවාව
01	ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය	011 2368393	<ul style="list-style-type: none"> වෙළඳපොල තොරතුරු බෙදා හැරීම වෙළඳපොල අවස්ථා සොයා ගැනීමට සහාය වීම පුහුණු මූල්‍යාධාර සැපයීම
02	කාර්මික තාක්ෂණ පුහුණු ආයතනය	011 2379800 011 2379850	<ul style="list-style-type: none"> කර්මාන්ත සඳහා තාක්ෂණික සේවා උපදේශනය සැපයීම කාර්මික තාක්ෂණ පර්යේෂණ පැවැත්වීම
03	ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය	011 2605156 011 2605323/6/7	<ul style="list-style-type: none"> කර්මාන්ත තොරතුරු හා උපදේශන සේවා ලබා දීම ව්‍යවසායකත්ව සංවර්ධන සේවා සැපයීම
04	ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය	011 2671567 011 2671579	<ul style="list-style-type: none"> ජාතික ප්‍රමිතිය සකස් කිරීම භාණ්ඩ තත්ත්ව සහතික නිකුත් කිරීම
05	ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය	011 7270270	<ul style="list-style-type: none"> ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ණය පහසුකම් ලබා ගැනීම සඳහා බැංකු සම්බන්ධීකරණය
06	ජාතික ශිල්ප සභාව	011 2784425 11 85381	<ul style="list-style-type: none"> ශ්‍රී ලංකාවේ සහ විදේශ රට වල ප්‍රදර්ශන පැවැත්වීම හා ශිල්පීන් පුහුණු කිරීම
07	ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය	011 2300705/11 011 2300715	<ul style="list-style-type: none"> අපනයන සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ රජයට උපදෙස් ලබා දීම අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සියළු උපදේශන සහ තොරතුරු සැපයීම
08	කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව	011 2449136	<ul style="list-style-type: none"> කාර්මික අධ්‍යාපන සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම තාක්ෂණ විද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම විභාග පැවැත්වීම සහ සහතිකපත් නිකුත් කිරීම
09	ලක්සල (ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය)	011 2580579	<ul style="list-style-type: none"> හස්ත කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩ පුළුල් කිරීම හස්ත කර්මාන්ත ශිල්පීන් පුහුණු කිරීම
11	කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය	011 2665201 011 2662002	<ul style="list-style-type: none"> ව්‍යවසායකත්ව සංවර්ධන කණ්ඩායම් තාක්ෂණික පුහුණුව ලබා දීම
12	ගන්නොරුව කෘෂි භෝග දෙපාර්තමේන්තුව	081 2388011 081 2388234	<ul style="list-style-type: none"> උද්‍යාන භෝග ව්‍යවසායන් සැලසුම් කිරීම සහ සංවර්ධනය පිළිබඳ උපදේශන කටයුතු
13	විද්‍යා සම්පත් මධ්‍යස්ථානය	සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පිහිටුවා ඇත	<ul style="list-style-type: none"> ස්වයං ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය පුහුණුව සහ උපදෙස් ලබා දීම

සංස්කාරක මණ්ඩලය...

- | | | |
|-----------------------------------|-------------|--------------|
| 1. එච්.පී.එන්.රංජිත් මුගුණුවල මයා | - වෘ.මා.නි | - කෑගල්ල |
| 2. ඩී.එම්.ජී.විජිතා පද්මාවතී මිය | - වෘ.මා.නි. | - අනුරාධපුර |
| 3. රූපිකා කන්නන්ගර මිය | - වෘ.මා.නි. | - ගම්පහ |
| 4. එම්.එම්.සුජීවා මංවනායක මිය | - වෘ.මා.නි | - නාත්තන්ඩිය |
| 5. ඊ.ඩී.ගාමණී එපිටකුඹුර මයා | - වෘ.මා.නි | - රත්නපුර |
| 6. එච්.එම්.ජී.හේරත් මයා | - මා.ස.ස.ස | - කෑගල්ල |
| 7. ඒ.ඒ.උපුල් තිලකසිරි මයා | - මා.ස.ස.ස | - කෑගල්ල |
| 8. එම්.කේ.ඒ.සී.ජයසේන මිය | - මා.ස.ස.ස. | - කෑගල්ල |
| 9. ඒ.වන්දාණී විරවර්ධන මිය | - මා.ස.ස.ස | - කෑගල්ල |
| 10. ජී.ඒ.එස්.ගමගේ මයා | - මා.ස.ස.ස. | - ආරච්චිකටුව |
| 11. ආර්.පී. මංගලිකා මිය | - මා.ස.ස.ස. | - රත්නපුර |
| 12. එල්.එන්.සමන්ති නාරංගොඩ මිය | - මා.ස.ස.ස. | - රත්නපුර |
| 13. එම්ලේ සරත් පීරිස් | - මා.ස.ස.ස | - අම්පාර |